

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ‘‘ආයතනය’’ 2022 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, අරමුදල වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්, සාරාංශගත වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්තිවලින් සමන්විත 2022 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ සහ 1971 අංක 38 දරන මුදල් පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, ආයතනයේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2022 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, ආයතනය අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය ආයතනය ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා ආයතනයේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

ආයතනයේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, ආයතනයේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්‍රෝධනයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම් අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ආයතනයේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ ආයතනයේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ආයතනය ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.5.1 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූල නොවීම

| විගණන නිරීක්ෂණය | කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම | නිර්දේශය |
|---|---|---|
| <p>(අ) ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් සකස් කරන ලද ආකෘතිමය රාමුවෙහි 17 ප්‍රකාරව හා උපලබ්ධි සංකල්පයට අනුව 2019, 2020, 2021 සහ 2023 යන වර්ෂයන් සඳහා සමාලෝචිත වර්ෂයේදී ලැබූ ආදායම් එම වර්ෂවලට අදාළව ගැලපීමට කටයුතු නොකර සමාලෝචිත වර්ෂයේ ආදායම් ලෙස ගිණුම්ගත කිරීම හේතුවෙන් සමාලෝචිත වර්ෂයේ ආදායම රු. 36,173,790 ක් වැඩියෙන් මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණි.</p> | <p>2022 වර්ෂයේදී ලද නමුත් 2019 සිට 2021 දක්වා වර්ෂයන්ට අදාළ වන ආදායම් තොරතුරු නොලැබීම හේතුවෙන් අදාළ කාල සීමාවන් තුළදී ගිණුම් තැබීමට නොහැකි වී ඇත.</p> <p>SLSI හි ගිණුම් පද්ධතියෙහි පෙර වර්ෂයේ ආදායමට ප්‍රවේශ විය නොහැකි අතර ඒ සඳහා නැවත VAT ද ඉල්ලුම්කල නොහැක. සෑම අංශයකටම ආදායම නියමිත කාලයේදී එකතු කර ගැනීමට දැනුවත් කර ඇත.</p> | <p>ගිණුම්කරණ මූලධර්ම අනුව සියලු ආදායම් අදාළ කාලවර්ෂයේදී අනුව ගිණුම්ගත කළ යුතුය.</p> |
| <p>(ආ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 16 හි 37 වගන්තිය ප්‍රකාරව වත්කම් පන්තිය නිවැරදිව හඳුනාගැනීමෙන් තොරව කාර්යාල උපකරණ පන්තියේම ඇතුළත්ව ඇති කාර්යාල උපකරණ හා දුරකථන, පරිගණක උපාංග පිළිවෙලින් සියයට 10 ක් හා සියයට 20 ක් වශයෙන් ක්ෂය අනුපාතයන්</p> | <p>පරිගණක, දුරකථන හා මුද්‍රණ යන්ත්‍ර කාර්යාල උපකරණ යටතේ ඇතුළත් කර ඇති නමුත් ඒවා ස්ථාවර වත්කම් ලේඛනය තුළ වෙන වෙනම දක්වා ඇත. ඊළඟ ගිණුම් වර්ෂයේ සිට පරිගණක, දුරකථන හා මුද්‍රණ යන්ත්‍ර පිරිවැය වෙන් වෙන්ව අවසන් ගිණුම් තුළ දැක්වීමට කටයුතු කරමි.</p> | <p>ක්ෂය අනුපාත තීරණය කිරීමේදී සියලු සාධක සලකා බැලිය යුතුය.</p> |

දෙකක් යටතේ ක්ෂය කර තිබුණද, දුරකථන, පරිගණක උපාංග ක්ෂය කරනු ලබන ක්ෂය අනුපාතය ගිණුම්වල හෙළිදරව් කර නොතිබුණි.

| | | |
|---|---|---|
| <p>(ඇ) ආයතනය විසින් සමාලෝචිත වර්ෂයේදී ගොඩනැගිලි රු.363,359,000 ට ප්‍රත්‍යාගණනය කර තිබුණද, ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 16 හි 77 වගන්තිය ප්‍රකාරව දේපළ, පිරිසිදු හා උපකරණ අයිතමයන් ප්‍රත්‍යාගණිත අගයන්ට ප්‍රකාශ කර ඇති විට, මූල්‍ය ප්‍රකාශනවල කළ යුතු හෙළිදරව් කිරීම් කර නොතිබුණි.</p> | <p>ඊලඟ මූල්‍ය වර්ෂයේ LKAS 16 අනුව නැවත ඇගයීමට අදාළ සියලු තොරතුරු හෙළිදරව් කිරීමට කටයුතු කරමි.</p> | <p>ගිණුම්කරණ ප්‍රමිත අනුව මූල්‍ය ප්‍රකාශ සමඟ අවශ්‍ය හෙළිදරව් කිරීම් කළ යුතුය.</p> |
|---|---|---|

| | | |
|---|--|---|
| <p>(ඈ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 39 ට පටහැනිව සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට පැවති, වර්ෂ 08 කට වැඩි කාලයක සිට පැවතෙන රු.19,840,443 ක් වූ ණයගැතිශේෂ 222 ක් සඳහා අපහායන පරීක්ෂාවක් සිදුකර ධාරණ අගය දැක්වීමට කටයුතු කර නොතිබුණි.</p> | <p>සියලුම අයකරගත යුතු ණයගැතියන් අයකර ගැනීම සඳහා සියලුම කටයුතු සිදුකර ඇත. සියලුම ණයගැති ශේෂ සඳහා එන්තරවාසි යොමුකර ඇත. අපහායන පරීක්ෂාව ලබන වසරේදී සිදුකිරීමට සැලසුම්කර ඇත.</p> | <p>ගිණුම්කරණ ප්‍රමිත අනුව ණයගැති ශේෂ ක්‍රමක්ෂය කළ අගයට දැක්විය යුතුය.</p> |
|---|--|---|

1.5.2 අධිකාරී බලය නොලත් ගනුදෙනු

| අධිකාරී බලය නොලත් ගනුදෙනු පිළිබඳ විස්තරය | කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම | නිර්දේශය |
|---|---|---|
| <p>වර්ෂ 08 කට වැඩි කාලයක සිට පැවතෙන ණයගැතියන්ගෙන් එකතු වටිනාකම රු. 12,848,047 ක් ජ'නල් සටහන් මගින් ආදායම් හා වියදම් ගිණුමට හර කර නියමිත අනුමැතීන් තොරව කපාහැර තිබුණි.</p> | <p>මෙය විධිමත් අනුමැතිය රහිතව කපහැරීමක් නොවේ. මෙම අගය පාරිභෝගිකයා මුදල් ලබා දෙන තෙක් ආදායම් ගිණුමෙන් ණයගැති ගිණුමට මාරු කරන ලද්දකි.</p> | <p>ලැබිය යුතු දෑ කපා හැරීමට නම් විශේෂිත අනුමැතියක් ලබාගත යුතුය.</p> |

1.6 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

| නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව | අනුකූල නොවීම | කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම | නිර්දේශය |
|--|--|---|---|
| 2022 ජනවාරි 18 දිනැති PED 01/2022 අංක දරන මුදල් අමාත්‍යාංශ වක්‍රලේඛ යේ 01 වන වගන්තිය | පුහුණු පදනම මත බඳවා ගන්නා නිලධාරීන් සඳහා රු.5,000 දීමනාවට හිමිකම් කිව නොහැකි වුවත්, සමාලෝචිත වර්ෂයේ අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා උපාධිධාරී පුහුණුලාභීන්ට රු.5,000 ක දීමනාව ලෙස එකතු වටිනාකම රු.1,202,545 ක් ගෙවා තිබුණි. | රටේ ඇති වූ ආර්ථික අවපාතය හේතුවෙන් රජයේ සේවකයන්ට ගෙවූ දීමනාව පුහුණුවන උපාධිධාරීන්ටද ගෙවීමකර ඇත. විගණන වාර්තාව මගින් මෙම දීමනාව පිළිබඳ විමසා ඇති බැවින් 2022 අගෝස්තු මස සිට එය නවත්වා ඇත. | දීමනා ගෙවීමේදී අදාළ වක්‍රලේඛ විධිවිධාන පිළිබඳ සැලකිලිමත් විය යුතුය. |

1.7 මුදල් කළමනාකරණය

| විගණන නිරීක්ෂණය | කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම | නිර්දේශය |
|--|--|---|
| 2022 වර්ෂයේ දෙසැම්බර් මස බැංකු සැසඳුම් ප්‍රකාශයට අනුව හඳුනා නොගත් තැන්පතු වල එකතු වටිනාකම රු. 13,675,085 ක් වී තිබුණි. එම තැන්පතු අතර 2020 හා 2021 වර්ෂවල සිට පැවතෙන හඳුනා නොගත් තැන්පතු වටිනාකම රු. 2,790,484 ක් වූ අතර එම වටිනාකම් 2022 වර්ෂය අවසාන වන විටත් හඳුනා ගැනීමට අපොහොසත් වී තිබුණි | සේවාදායකයින් සෘජුව බැංකු තැන්පතු සිදු කිරීමත් එම තොරතුරු ගිණුම් අංශයට නොලැබීමත් මත මෙම ගැටලුව ඇති වී ඇත. මෙම තත්ත්වය මහභරවා ගැනීමට වැඩි සේවක පිරිසක් යොදාගෙන හා බැංකුවෙන්ද උදව් ලබාගෙන හඳුනා නොගත් තැන්පතු හඳුනා ගැනීමට කටයුතු කරමි. | හඳුනා නොගත් තැන්පතු හඳුනා ගැනීමට කටයුතු කළ යුතුය. |

1.8 තොරතුරු තාක්ෂණ (IT) පොදු පාලන ක්‍රම

| විගණන නිරීක්ෂණය | කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම | නිර්දේශය |
|---|-------------------------------|--|
| <p>ආයතනය විසින් වවුචර්පත් පරිගණකගත කිරීමේදී සියළුම වවුචර්පත් අදාල ගිණුමට සටහන්වීමට පෙර ණයහිමියන් ලෙස ගිණුම්ගත කර තිබුණි. එසේම වවුචරයෙහි එකම වටිනාකම හා සංලක්ෂ්‍ය අවස්ථා කිහිපයකදීම මුද්‍රණය වී තිබුණි. මෙවැනි කරුණු ආයතනය තුළ කාලයක සිට පැවත එන ගැටළු සහගත තත්ත්වයන් බැවින් රු. 2,800,000ක වියදමක් දරමින් ආයතනය විසින් BUSY Software පැකේජය පලමුව ගිණුම් අංශය වෙත 2022 සැප්තැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක කර තිබුණද, 2023 ජූනි 30 දින වන විටත් ඉහත තත්ත්වයන් නිවැරදි නොවී පැවතුණි.</p> | <p>පිළිතුරු ලබා දී නොමැත.</p> | <p>ස්ථාපිත කර ඇති පරිගණක යෙදවුම ඉක්මනින් භාවිතයට යොදා ගෙන අවශ්‍ය නිවැරදිකිරීම් කිරීමට කටයුතු කළ යුතුය.</p> |

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු. 184,081,575 ක අතිරික්තයක් වූ අතර ඊට අනුරූප ඉකුත් වර්ෂයේ අතිරික්තය රු. 56,623,886 ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු. 127,457,689 ක වර්ධනයක් නිරීක්ෂණය විය. මෙම වර්ධනයට අනෙකුත් මෙහෙයුම් වියදම් හා පුද්ගල පිරිවැය පිළිවෙලින් රු. 101,303,780 කින් හා රු.15,018,419 කින් වැඩි වී තිබූ නමුත් මෙහෙයුම් ආදායම හා මූල්‍ය ආදායම පිළිවෙලින් රු. 172,730,740 කින් හා 105,008,355 කින් වැඩි වී තිබීම ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 අනාර්ථීක ගනුදෙනු

| විගණන නිරීක්ෂණය | කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම | නිර්දේශය |
|--|--|--|
| <p>(අ) ආනයන පරීක්ෂා කිරීමේ මාර්ගෝපදේශයේ 1.1.4 ප්‍රකාරව වරාය පරිශ්‍රය තුළදී නියැදිකරණය සඳහා ප්‍රායෝගික අපහසුතා ඇති විට හා පරීක්ෂණ වාර්තාව කෙටි කාලයකදී ලබා ගත නොහැකි විට ආනයනකරුගේ හා නිෂ්පාදකයාගේ අතීත කාර්ය සාධනය හා ආනයනකරුගේ පුද්ගලික ඇපකරණ ලිපියක් (guarantee letter) මත පදනම්ව ආනයනික තොගය ආනයනකරුගේ ගබඩාව වෙත මුදා හැරීමට අවසර ලබා දිය හැකිය. එසේ වුවද අවස්ථා 58 කදී ආනයනකරුගෙන් පුද්ගලික ඇපකරණ ලියවිලි (personal quarantine letter)</p> | <p>වර්ණ හැර අනෙකුත් වාර්තාගත පරීක්ෂණ අසමත් වීම් නොමැති වීම හේතුවෙන් සුදු සීනි, අවධානම අඩු භාණ්ඩයක් වේ. වර්ණයේ ඇතිවන විචලතාවයන් වුවද සෞඛ්‍යට හානිකර නොවේ. එම නිසා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සීනි තොග නියැදි ලබා ගැනීමෙන් පසු විකිණීම සඳහා අවසර ලබා දේ. එම නිසා ඇපකරණ ලිපියක් අවශ්‍ය නොවේ.</p> | <p>මාර්ගෝපදේශයට අනුකූලව කටයුතු කල යුතුය.</p> |

ලබා ගැනීමෙන් තොරව පරීක්ෂණ වාර්තා ලැබීමට ද පෙර එකතුව කිලෝග්‍රෑම් 10,986,250 ක සිනි තොග ආනයනකරුගේ ගබඩාව වෙත මුදා හැර තිබුණි.

(ආ) ආනයනකරු විසින් විදුලිපංකා සහ තාප උදුන් ගෙන්වා තිබූ අවස්ථා 05 ක් සම්බන්ධව සිදුකල විගණන පරීක්ෂාවේදී පරීක්ෂණ වාර්තා අසමත් වූ අවස්ථාවකදී නැවත නියැදියන් ලබා ගැනීම ප්‍රමාදයකින් තොරව සිදුකල යුතු වුවත් ඒ සඳහා මුල් පරීක්ෂණ වාර්තාවේ දින සිට මාස 04 ක කාලයක් ගත කර තිබීමද, භාවිතයට සුදුසු නොවූ විදුලිපංකා තොග ප්‍රතිස්ථාපනය කරන ලෙස නිර්දේශ ඉදිරිපත් කිරීමට වසරක කාලයක් සහ මාස 04 ක කාලයක් තිබූ අවස්ථා දෙකක්ද ආනයනික තොග සම්බන්ධ නිර්දේශ ඉදිරිපත් කිරීමට මාස 07 ක කාලයක් ගෙන තිබූ අවස්ථාවක්ද, නියැදි ලබා ගැනීමට සති 05 ක කාලයක් ප්‍රමාද වී තිබූ අවස්ථාවක්ද, නියැදි ලබා ගැනීමට පෙර ආනයනකරුගේ ගබඩාවට තොග නිකුත් කර තිබූ අවස්ථාවන්ද නිරීක්ෂණය විය.

ආනයනකරුගේ වාචික ඉල්ලීම මත නියැදි ලබා ගැනීමට ලබා දී තිබූ කාලය දීර්ඝ කිරීම, රසායනාගාරවල සේවක භිභතාවය ආනයනකරු විසින් නැවත නියැදි පරීක්ෂාව සඳහා සූදානම් නොකිරීම, මෙම දිනවලදී රට තුළ පැවති ඉන්ධන අර්බුදය හේතුවෙන් ප්‍රවාහන පහසුකම්වල භිගතාවය, ඇතැම් පරීක්ෂණ අසමත්වීම් දරුණු නොවීම වැනි හේතූන් මෙවැනි තත්ත්වයට හේතු වී ඇත. මින් ඉදිරියට නැවත නියැදි පරීක්ෂාවට දින දීර්ඝ කිරීම් සඳහා ලිඛිත ඉල්ලීම් පමණක් සලකා බැලීමට තීරණය කර ඇත. එසේම දරුණු නොවන පරීක්ෂණ අසමත් වීම් සඳහා අවවාදාත්මක ලිපියක් මගින් අනුමත කිරීම් සිදු කිරීමටත් කටයුතු කරනු ඇත.

පනතේ අරමුණ ඉටු කිරීම සඳහා කාර්යක්ෂමව කටයුතු කිරීම හා නීති රීති හා මාර්ගෝපදේශවලට අනුකූලව කටයුතු කිරීම

3.2 මානව සම්පත් කළමනාකරණය

| විගණන නිරීක්ෂණය | කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම | නිර්දේශය |
|---|--|---|
| <p>කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ හා අමාත්‍යාංශ ලේකම්ගේ අනුමැතිය ලබා ගැනීමෙන් තොරව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට පුහුණුව සඳහා කණිෂ්ඨ කළමනාකරණ කාර්යය යටතේ අනුමත කාර්ය මණ්ඩල ප්‍රමාණය ඉක්මවන පරිදි උපාධිධාරීන් 40 ක් බඳවා ගෙන තිබූ අතර 2022 අගෝස්තු මාසයේදී ඔවුන්ට වැටුප් හා දීමනා ලෙස රු. 1,478,932 ක් ගෙවා තිබුණි.</p> | <p>උපාධිධාරී පුහුණුලාභීන්ගේ සේවාව ලබා ගැනීම ආයතන සංග්‍රහයේ සඳහන් ස්ථීර සේවාවන්ට බඳවා ගැනීමේ කිසිදු පදනමකට අයත් නොවේ. මෙය පුහුණු පදනම මත සේවාව ලබා ගැනීමකි. පරීක්ෂණාගාරයේ සහ සෙසු අංශවල අවශ්‍යතාවය අනුව උපාධිධාරීන්ගේ සේවය ආයතනයට ලබාගෙන ඇති අතර ඒ සඳහා මහා මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන තිබේ.</p> | <p>පුහුණු අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා නිශ්චිත කාලයකට පමණක් බඳවා ගත යුතු අතර ඒ සඳහා හැකි සෑම දෙනාටම අවස්ථාව ලැබෙන පරිදි අපක්ෂපාතීව බඳවා ගැනීම් සිදුකල යුතුය. එසේම ප්‍රමාණාත්මක මුදලක් දීමනාවක් ලෙස ගෙවන බැවින් අනුමත කාර්යමණ්ඩල ප්‍රමාණය හා පුරප්පාඩු සංඛ්‍යාව පිළිබඳ සැලකිලිමත් විය යුතුය.</p> |